



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: [dcommunications@cbsl.lk](mailto:dcommunications@cbsl.lk), [communications@cbsl.lk](mailto:communications@cbsl.lk)  
වෙබ් අඩවිය: [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2013 පෙබරවාරි 7

**ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ් සම්බන්ධවයි**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ් ආයතනයේ ආරක්ෂණ තැන්පතුකරුවන් වෙත එම ආයතනයේ තම මුදල් ආයෝජනය නොකරන ලෙස පූර්ව අනතුරු ඇඟවීමක් කර තිබුණේ නම් ඔවුන්ගේ මුදල් නැතිවීම වලක්වා ගත හැකිව තිබූ බවටත් එම නිසා රජය විසින් එම සමාගමේ ආරක්ෂණ තැන්පතුකරුවන්ගේ ආයෝජන සම්බන්ධ වගකීම භාරගත යුතු බවටත්, විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් නහන ලද චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

එම ප්‍රකාශය මහජනයා නොමඟ යැවෙන සුළු බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නිවේදනය නිකුත් කිරීමට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2003 ජූලි 23 වෙනි දින ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත් දැන්වීම මගින් එහි සඳහන් ආයතන 31 ක් බැංකු පනත යටතේ හෝ මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති බවටත්, ඒ අනුව, එම ආයතනවල කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට හෝ නියාමනයට යටත් නොවන බවටත් ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රකාශයට පත්කළ ආයතන ලැයිස්තුවේ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ් යන නමද ඇතුළත්ව තිබුණි. කෙසේ වෙතත්, 2003 ජූලි මස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඉල්ලීම් අංක 99/03 යටතේ නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එතැන් සිට තම අධීක්ෂණය යටතේ ඇති

මහජන තැන්පත් භාරගැනීමට බලය ලත් ආයතනයන්ගේ නාමයන් පමණක් ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී.

එම පදනම මත 2003 ජූලි මස සිට 2008 දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවම වශයෙන් සම්පූර්ණ පුවත්පත් පිටුවක ප්‍රමාණයෙන් යුත් දැන්වීම් 210 ක් පමණ ජාතික පුවත්පත්වල පළ කරන ලදී. එම සියළු දැන්වීම් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනයට සහ අධීක්ෂණයට ලක් කරන ආයතනයන්ගේ නාමයන් අතරෙහි ගෝලීයත් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ් යන ආයතනයේ නම සඳහන් නොකරමින් එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක් නොවන ආයතනයක් ලෙස හැකි සෑම ආකාරයකින්ම මහජනයා වෙත දැනුවත් කිරීම් කරන ලදී. ඒ අනුව, ගෝලීයත් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ් ආයතනය සමඟ ව්‍යාපාර ගනුදෙනු සිදුකළ ඕනෑම පුද්ගලයෙකු තමන් විසින් ගනුදෙනු කරන ලද එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවූ ආයතනයක් බවට මනා ලෙස දැනුවත්භාවයක් ඇතුව එම ගනුදෙනු සිදු කර ඇති බව තහවුරු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2005 වර්ෂයේදී පුද්ගලයෙකුගෙන් ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගෙන ගෝලීයත් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ් විසින් මුදල් සමාගම් පනතේ සඳහන් ආකාරයට මුදල් ව්‍යාපාර කරගෙන යන්නේදැයි තහවුරු කරගැනීම සඳහා එහි ව්‍යාපාරික කටයුතු පිළිබඳ විමර්ශනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලදී. ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සහ කුවේරා ද සොයිසා විසින් ගෝලීයත් කී ක්‍රෙඩිට් කාඩ් ලිමිටඩ් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එම විමර්ශනය අවසන් කෙරිණි. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණු සියළුම තොරතුරු හා ගෝලීයත් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ඉදිරිපත් කරන ලද කරුණුද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, මුදල් මණ්ඩලය තීරණය කළ පරිදි, එම සමාගම විසින් කරගෙන යන ලද ව්‍යාපාරික කටයුතු මුදල් සමාගම් පනතේ සඳහන් ආකාරයේ මුදල් ව්‍යාපාර ගණයට නොවැටෙන බවටත් ඒ අනුව මුදල් මණ්ඩලයට එම සමාගමෙහි ණය කාඩ් පත් පිළිබඳ ව්‍යාපාර කටයුතු වැලැක්විය නොහැකි බවටත් මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

එසේ වුවත්, ගෝලීයත් කී ක්‍රෙඩිට් කාඩ් ලිමිටඩ් ආයතනයට මුදල් සමාගම් පනත යටතේ තැන්පතු භාර ගැනීමට හෝ එම සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ අධීක්ෂණයට ලක් වන සමාගමක් බවට අදහසක් හෝ හැඟීමක් හෝ ඇතිවන ආකාරයෙන්

කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු නොකරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළ කරන ලද අති විශාල ප්‍රමාණයක ප්‍රචාරණ දැන්වීම් මගින් ප්‍රසිද්ධියට පත් කරන ලද මහ බැංකුවේ නියාමනයට හා අධීක්ෂණයට ලක් කරන ආයතන පිළිබඳ නම් ලැයිස්තුවට ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පනි ලිමිටඩ්හි නම ඇතුළත් නොකිරීම තුළින් මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන ආයතනයක් බවට මහජනයා වෙත දැනුම් දී ඇත.